

පළඳවුම ආදි සිවිල් මල්දම

දෙවන කොටස

විජේරත්න ජනරාජ

බාහිර කවිකාවාරිය ශ්‍රීපාල මණ්ඩපය කොළඹ විශ්ව විද්‍යාලය

08. අනුන්ගෙන් නැති වුන දෙයක් ලැබුනොත් යම් දින එය සගවා නොගෙන දෙන්ට කරුණාකරන් සතුටින

අනුන්ට අයත් නැති වු දෙයක් ඔබට ලැබුනොත් එය සගවා නොගෙන අයිතිකරුට නොපමාව ලබාදීමට කාරුණික වන්න.

10. බොරැකීම කැනමය ගැරැඹි කුණකටත් නොසමය ඇත්ත නම් කදිමය මෙලොව රජ සැපටත් උතුමය

බොරැකීම ගැරැඹි කුණකටත් වඩා පහත් ක්‍රියාවකි. ඇත්ත කීම මේ ලෝකයේ රජ සැපටත් වඩා උතුමය.

12. තැනින් තැන ගෙන් ගෙට ගොසින් බලමින් වට පිට අනුන් කන බොන විට ලොබින් නොයිදින් නැතත් කෑමට

කෑමට යමක් නොමැතිව බඩගින්නේ සිටියත් අනුන් කන බොන තැන්වල ලෝභකමින් බලා සිටීම නොහොබි.

15. යම්කිසි ගෙදරකට ගිය කල ඕනෑ කමකට ඔවුන් නොම දැක ගෙට ඇතුල් නොමවන් නොහොබි සිරිතට

කිසියම් පිටස්තර තැනකට අවශ්‍යතාවකට ගිය කළ, ඔවුන්ගේ අවසරයක් නොගෙන ඇතුල්වීම සිරිතක් නොවේ.

16. සුදු කෙළි පලකට කොලහළු කෙරෙන නැනකට තැබෑරැම් පලකට යාම හොඳ නැත බලා ඉඳුමට

සුරා සුදුපලවල් හෝ තමන්ට නොගැලපෙන කෝලහළු ඇතිවන තැන්වලට නිකරුණේ යාම අහිතකරය.

20. ගුරු බස සැබෑමය එය පිලිගැනුම යුතුමය පඬි බසත් එයමය එයින් දෙලොවෙහි මහත් සැපමය

ගුරුවරුන් පඬිවරුන් අවවාද පිලිගැනීම දෙලොවටම සැප ගෙන දෙන බව මනාව පිලිගත යුතු මය.

22. තක්කඩිකම් කළොත් දඬුවම් දෙහි සැකකැන් දඬුවම් නොදුන්නොත් ප්‍රමිති නිසිකල හොඳින් නැහැදෙන්

නොහොබිනා වැඩ කළොත් නිසැකයෙන්ම දඬුවම් විඳීමට සිදුවේ. ප්‍රමිති හොඳින් හදා ගැනීමට වරදට දඬුවම් කළ යුතු ය.

24. ඉර උදවන්නට පළමුව නැගිට සිනිකොට අලසකම් දුරුකොට කරන් වැඩපල දියුණුවන්නට

අළුයම අවදි වී, ගුරු දෙගුරුන් සිනිකොට කම්මැලිකම් ඉවත ලා තමාගේ අනාගත දියුණුව සඳහා කටයුතුවල යෙදෙන්න.

30 නිස අවුල් කරගෙන කිලුටු වැරහැලි ඇඳගෙන පඹයෙකු විලසින ඉඳුම හොඳ නෑ මුත කරමින්

පිරිසිඳු ඇඳුම් ඇඳ මනාව නිස පිරා යෝග්‍ය ලෙස නොසිට වැරහැලි වලින් මුතයෙකු ලෙස සිටීම ප්‍රමයයෙකුට යහපත් නොවේ.

31. තම දෙවියන් නැමැද මව්පිය දෙදෙන දැක වැඳ ගුරුන් වෙත ගොස් වැඳ අකුරු නිසිලෙස ඉගෙන ගනු සොඳ

නිතරම තම කුල දෙවියන් මෙන්ම මව්පියන් ගුරුවරුන් දැක වැඳ ආශිර්වාද ලබා ගන්න. අකුරු ඉගෙනුම සාර්ථක කර ගැනීමට ද එය හේතු වේ.

32. පාසලට යන එන අතරමග දී කිසි තැන කොලහල නොකරමින් ගමන් කරපත් සිල්වතකු මෙන

ඉගෙනුමට පාසල් යන එන අතරමග රන්ඬු දඹර නොකළ සිල්වතකු මෙන් හැසිරෙන්න.

35. අනුන්ගේ පොත් පත් නාදිනු නොගනු කිසිවක් උවමනා කළහොත් කියා ඉල්ලා ගැනුම යහපත්

අනුන්ට අයත් පොතපත තමන්ට අවශ්‍ය වුවහොත් ඉල්ලා ගන්නවා විනා නොදන්නවා ගැනීම අයහපත් ක්‍රියාවකි.

39. සිඟා කා ගෙනවත් කිව්වු වැරහැලි ඇඳවත් බිම වැටී ඉඳවත් මහත් සැපවෙයි ඉගෙන ගතහොත්

අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ, බාල ඇඳුම් ඇඳගෙන හෝ විවිධ දුක් විඳගෙන හෝ ඉගෙනීම සම්පූර්ණ කර ගත හොත් සැප විඳිය හැකි වේ.

40. මව්පිය රවටලා නොගනින් කිසිත් ඉල්ලා මව්පියන් වැඳලා ගනින් ඕනෑ යමක් ඉල්ලා

කිසි දිනෙක මව්පියන් රවටා කිසිවක් ඉල්ලා නොගන්න. මව්පියන්ගේ ආශිර්වාද සමඟ ඕනෑම අවශ්‍ය දෙයක් ඉල්ලා ගන්න

42. පියාට ඉහළින් නොයිදින් කිසි තැන මව් හට ඉහළින් නොයිදින් කිසි තැන අයිසට ඉහළින් නොයිදින් කිසි තැන අක්කට ඉහළින් නොයිදින් කිසි තැන

තම පවුලේ වැඩ කටයුතුවලදී කිසිවිටකදී තම වැඩිහිටියන් වූ අම්මා, තාත්තා, අයිසා, අක්කා අහිඬවා කටයුතු නොකරන්න.

45. ආතාට මුත්තට වැන්දට පව් නැත මාමාට නැන්දට වැන්දට පව් නැත අයිසට අක්කට වැන්දට පව් නැත මොවුනට වැන්දට කදිමට පින් නැත

තම ශ්‍රද්ධින් වන වැඩිහිටියන්ට ගරු කිරීම, සැලකීම, කුසල් රැස්වන ක්‍රියාවකි.

46. කරුණාවට කී බණ අහපත් නේ මැරගහියට හෙම දුරු නොකරන්නේ හොඳ සිරිතට මග පඬි බස වන්නේ ජය ලැබුමට එම බස අරගන්නේ

නපුරු මිනිසුන්ගේ බසින් අපත් වී කරුණාවෙන් දෙසන බණට කන්දිය යුතු ය. උගතුන්ගේ බස හොඳ සිරිතට ජය මගක් හෙයින් නිතරම එම බසට යොමුවන්න.

47. පොර බදිමින් නෑමට නොසිතන්නේ දුව හැපෙමින් වතුරට නොපනින්නේ ගැඹුරු දියෙන් නෑමයි නොවදින් නේ තනිව ගොසින් නෑමට නොසිතන්නේ

ප්‍රමා විශේ දී අපුවේශන් නෑම පීචිත නැසීයාමට බහුලව සිදුවේ. ගැඹුරු දියේ තනිව ගොසින් පොර බදිමින් නෑම නොකරන්න.

51. කෑමට අත දමමින් නොම ගන්නේ කනවිට කැන ලෙස තල නොගසන්නේ කිසිවිට අඬමින් කෑම නොගන්නේ හැමවිට සතුටින් ඉඳු කාපන්නේ

කෑම කනවිට සිරු මාරුවට තළ නොමරමින් විනිතව සතුටින් භුක්ති විඳීම යහපත් මිනිස් ගුණ බර්මයකි.

55. වැඩ ඇති විට අතපසු නොකරන්නේ අද දවසට වැඩ අද කරපන්නේ හෙට දවසට හෙට කල් නෙදමන්නේ නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ

කිසිවිට තමාට ඇති වැඩ කටයුතු හෙටට කල් නොදමන්න. නිසි කලට වැඩ නිම කිරීම දියුණුවට හේතු වේ.

56. සෙල්ලම්කරමින් දඹර නොවන්නේ නොතරම් වචනින්

බැන නොම ගන්නේ සෙල්ලම් කෙරුමෙන් වැඩ නොතසන්නේ සෙල්ලම් විලසින් කල් නොයවන්නේ

සෙල්ලම්වලට ගොස් අඬදඹර කරමින් නොසිට වචන භාවිතය සෙල්ලම් ලෙල්ලම්වීමට හේතුවෙයි. පමණ ඉක්මවා සෙල්ලම් අයහපතට හේතු වේ.

57. සොහොයුරුවන් සහ දඹර නොවන්නේ පරුස බසින් බැණ පව් නොම ගන්නේ තරහ වෙමින් උගු මු නොකියන්නේ එකතු කමින් හොඳ වැඩ කරපන්නේ

තම සොහොයුරන් සමඟ කිසිවිට දඹර කර පරුස බසින් බැණවැඳ තරහවීම පව් පුරවා ගැනීමකි.

59. හවසට නින්දට පුරුදු නොවන්නේ උදයට නින්දෙන් නැගිට සිටින්නේ ආගම අදහන සිහිකර ගන්නේ නොහැරම වැඩපල බලා ගනින්නේ

සවස් කාලයේම නිදා ගැනීම මේන්ම උදයට පසුව අවදිවීම පිරිහීමට හේතු වේ. අළුයම පිබිදී තම ආගම සිහිකර පීචිත වර්ගා අරඹන්න.

61. ප්‍රමා කමට නිසි වැඩ කරපන්නේ තරුණකමට හෙට සිත නොමගන්නේ යටත් කමට සිත ගෙන හැදියන්නේ උසස් බවට පැමිණෙයි නිසැකින්නේ

ප්‍රමා වයසේ දී ප්‍රමා කමට සුදුසු හැසිරීම් තිබිය යුතු ය. තරුණ වයසේ දී වුවද තරුණකම සිතට නොගත යුතු ය. විනිත මැදහත් සිතුවිලිවලින් පීචිතයේ උසස් බව ප්‍රශා කර ගත හැකිය.

